

හාලිඇල ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

හාලිඇල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් පිළිබඳ ප්‍රකාශනය, ශුද්ධ වත්කම් පිළිබඳ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට හාලිඇල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහපොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍යප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍යප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවයමෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරිමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහභරිමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව්කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත්ව ඇත.

1.6. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ඉකුත් වර්ෂයට අදාළ රු.77,800 ක විගණන ගාස්තු ණය හිමි ශේෂය පියවීමේදී සමාලෝචිත වර්ෂයේ වියදමක් ලෙස ගිණුම්ගත කර තිබුණු අතර, සමාලෝචිත වර්ෂය වෙනුවෙන් විගණන ගාස්තු සඳහා ප්‍රතිපාදන වෙන්කර නොතිබුණි.	2025 වර්ෂයේ ගිණුම සකස් කිරීමේදී නිවැරදි කරන බව.	ගිණුම් නිවැරදි කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ගිණුම් විෂයයන් 03කට අදාළව මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට අනුව ශේෂය රු.32,867,670 ක් වූ අතර, උපලේඛන අනුව ශේෂය රු.33,859,851 ක් වූයෙන් රු.992,181 ක වෙනසක් විය.	ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී පාලන ගිණුම් උපලේඛන සමඟ සංසන්දනය කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අනුව වියදම් ණය හිමියෝ සහ කර්මාන්ත ණය හිමියෝ එකතු වටිනාකම රු.16,115,889 ක් වුවද, ණය හිමි උප ලේඛනය අනුව එය රු.18,001,572 ක් වූයෙන් රු.1,885,683 ක වෙනසක් විය.	-එම-	-එම-

1.6.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට දීර්ඝ කාලයක සිට පැවත එන රු.36,295,000 ක හඳුනා නොගත් ණය ගැති ශේෂය සම්බන්ධව විස්තරාත්මක උපලේඛන සහ ශේෂ සනාථන ඉදිරිපත් නොකිරීම හේතුවෙන් විගණනයේදී සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.	විස්තරාත්මක උප ලේඛන (පැවරුම් නියෝග) ලබා ගැනීමට කටයුතු කරන බව.	විස්තරාත්මක උප ලේඛන හා ශේෂ සනාථන ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි			
(i) 134(3)	වසර 05 කට අධික කාලයක සිට අභ්‍යන්තර විගණන වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.	අභ්‍යන්තර විගණන නිලධාරීන් වාර්ෂිකව පැමිණ පරීක්ෂණ සිදු කර ඇත. වාර්තා එවා නොමැති බව.	අභ්‍යන්තර විගණන වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය.
(ii) 371	වටිනාකම රු.1,101,664 ක් වූ අත්තිකාරම් ශේෂ 10 කට අදාළව වසර 01 සිට 12 ක කාලයක් ගතවී තිබුණද, පියවා නොතිබුණි.	එම මුදල් අය කර ගැනීමට කටයුතු කරමින් සිටින බව.	අත්තිකාරම් ශේෂ නිරවුල් කළ යුතුය.
(ආ) 2016 දෙසැම්බර් 29 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 30/2016 අනුව	මාස 12 ක කාල සීමාවකින් පසුව හෝ කිලෝමීටර් 25,000 ක දුර ප්‍රමාණයක් ධාවනය කිරීමෙන් පසුව හෝ එන්ජිමට සම්බන්ධ ප්‍රධාන අලුත්වැඩියාවකට පසුව හෝ යන කාරණා අතරින් මූලිකම යෙදෙන අවස්ථාවට පසුව නැවත ඉන්ධන පරීක්ෂාවක් කළ යුතු වුවද, වාහන 11 ක් සම්බන්ධයෙන් එසේ කර නොතිබුණි.	කැබ් රථවල ඉන්ධන පරීක්ෂාව සිදු කර ඇති අතර, ඉදිරි වර්ෂයේදී අනෙකුත් වාහන වල ඉන්ධන පරීක්ෂාව සිදු කිරීමට කටයුතු කරන බව.	කාලීනව චක්‍රලේඛ උපදෙස් පරිදි කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.39,648,894 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.22,476,196ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

සභාවේ ලේකම්වරයා විසින් සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම	2024				2023			
		බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	
(i) වටිපනම් හා බදු	9,467,046	11,103,946	5,554,762	5,549,184	5,516,492	5,571,297	3,512,900	2,058,396	
(ii) කුලී	7,415,465	7,917,944	6,902,957	1,014,987	4,821,862	5,954,871	4,551,820	1,403,051	
(iii) බලපත්‍ර ගාස්තු	3,493,000	2,623,935	2,616,085	7,850	4,389,500	2,879,467	2,739,300	140,167	
(iv) වෙනත් ආදායම්	8,055,820	3,571,438	3,950,748	-	7,649,500	3,847,642	3,527,727	319,915	
	-----	-----	-----	-----	-----	-----	-----	-----	
එකතුව	28,431,331	25,217,263	19,024,552	6,572,021	22,377,354	18,253,277	14,331,747	3,921,529	
	=====	=====	=====	=====	=====	=====	=====	=====	

2.2.2 උසාවි දඩ හා මුද්දර ගාස්තු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අයවිය යුතු උසාවි දඩ රු. 11,718,774 ක් හා හිඟ මුද්දර ගාස්තු රු.35,767,780 ක් ගෙන්වාගෙන නොතිබුණි.	ප්‍රවර්තන වර්ෂයට අදාළ හිඟ මුදල් ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇති බව.	හිඟ උසාවි දඩ හා මුද්දර ගාස්තු ගෙන්වාගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 වර්ෂයේදී භාලිඇල ජයතිලක මාවත උතුරු කොටස සංවර්ධනය කිරීමේදී මාර්ගය දෙපස ඉඩම් හිමියන් දෙදෙනෙකු විසින් මාර්ගය පුළුල් කිරීමේදී තම ඉඩම් වලින් මුදා හැරෙන ප්‍රමාණයට වන්දි මුදල් ඉල්ලා තිබුණි. 2011 අප්‍රේල් 01 දින ගැසට් පත්‍රයෙන් අඩි 10 ක පළලින් යුතු ප්‍රාදේශීය සභාවට අයත් මාර්ගයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබියදී අදාළ කාලසීමාව තුළ මාර්ගය භාවිතයට ගන්නා ඉඩම් හිමියන් විසින් 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 24(2) වගන්තිය අනුව විරෝධතා පළ නොකර 2011 ජූලි 01 දිනැති ගැසට් පත්‍රයෙන් සභාවට අයත් මාර්ගයක් ලෙසට පිළිගැනීමෙන් අනතුරුව සිදුකළ විරෝධතාවයක් සම්බන්ධයෙන් වන්දි මුදල් ලෙස සභා අරමුදලින් රු.472,500 ක් ගෙවීම ගැටළු සහගත කරුණක් විය.	මෙම ගෙවීම සිදු කරන ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබුණු බව.	ප්‍රාදේශීය සභා පනත හා නීතිරීති අනුව කටයුතු කළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල් ගෙවීම ප්‍රමාදය හේතුවෙන් රු.428,441 ක අධිභාර ගාස්තුවක් සභා අරමුදලින් ගෙවීමට සිදුව තිබුණි.	පත්විම් ලිපි වල සඳහන්ව ඇත්තේ සේවක අර්ථ සාධක අරමුදලට ගෙවීම් සිදු කළ යුතු බව පමණි. අධිභාර සම්බන්ධව ඉදිරියේදී කටයුතු කරන බව.	නීතිපති උපදෙස්, චක්‍රලේඛ සහ අණපනත් අනුව කටයුතු කළ යුතු අතර අධිභාර වගකිව යුතු පාර්ශවයන්ගෙන් අයකර ගත යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේදී පුස්තකාල පොත් මිලදී ගැනීම වෙනුවෙන් අයවැයෙන් රු.600,000ක ප්‍රතිපාදන වෙන්කර තිබුණද, පුස්තකාල සඳහා කිසිදු වියදමක් සිදුකර නොතිබුණි.	ප්‍රමාණවත් තරම් ප්‍රකාශකයින් සංඛ්‍යාවක් මිල ගණන් ඉදිරිපත් නොකළ බව.	සැලැස්මකට අනුව කටයුතු කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ස්ප්‍රිංවැලි තේ කර්මාන්ත ශාලා ගබඩාවට ආසන්නව ප්‍රධාන මාර්ගයට මුහුණලා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකර තිබුණු බස් නැවතුම්පොළ ගොඩනැගිල්ල සහ වැසිකිළි පද්ධතිය 2022 අප්‍රේල් 29 දින හාලිඇල ප්‍රාදේශීය සභාවට භාරදී තිබුණි. ගොඩනැගිල්ල සභාවට භාර දී වසර 03කට ආසන්න කාලයක් ගතවී තිබුණද, එය භාවිතයට නොගෙන දොර ජනෙල් අගුළුලා නිෂ්කාර්යව තිබුණු අතර සවි කිරීම්ද විනාශ වෙමින් පැවතුනි.	නාගරික සංවර්ධන අධිකාරිය මගින් සියළු ඉදිකිරීම් කටයුතු සිදුකර ප්‍රාදේශීය සභාවට භාරදුන් ව්‍යාපෘතියක් බව.	සභාවට භාරදුන් දේපළ අරමුණුගත කාර්යයට යොමු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සිදුකර තිබුණු භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල වාර්තාව අනුව පැනසොනික් වර්ගයේ දුරකථනය, වීථි ලාම්පු කට්ටලය, ලීටර් 500 ජල ටැංකිය, ඇඳි රහිත පරිගණක පුටු ආදී විවිධ උපකරණ වලට අයත් ඒකක 133 ක උපකරණවලින් තිබුණි.	උපකරණවලින් ලක් වි ඇති අයිතමයන් සඳහා අදාළ පාර්ශ්වයෙන් විධිමත් පරිදි අලාභ අය කර ගැනීමටත් අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව.	උපකරණවලින් සම්බන්ධව වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් අය කරගත යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අනුමත කාර්ය මණ්ඩලය තුළ තනතුරු 07 කට අදාළව පුරප්පාඩු 25 ක් පුරවා නොතිබුණු අතර තනතුරු 03කට අදාළව 05 දෙනෙකුගෙන් සමන්විත අතිරික්ත කාර්ය මණ්ඩලය අනුමත කරගෙන නොතිබුණි.	අතිරික්ත කාර්ය මණ්ඩලය අනුමතකර ගැනීම හා හිඟ කාර්ය මණ්ඩලය ලබා ගැනීමට අයදුම්කර ඇති බව.	තනතුරු පුරප්පාඩු පුරවාගත යුතු අතර, අතිරික්ත කාර්ය මණ්ඩලය අනුමත කරවා ගත යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ප්‍රාදේශීය සභාව පිළියෙල කර තිබුණු අයවැය ලේඛනය අනුව ඇස්තමේන්තු කල ආදායම් හා වියදම්, වර්ෂයේ තථ්‍ය ආදායම් හා වියදම් සමඟ සැසඳීමේදී ආදායම් විෂයයන් 05 ක සියයට 17 ක හා සියයට 66 දක්වාද, වියදම් විෂයයන් 07 ක සියයට 28 සිට සියයට 63 දක්වාද විචලනයන් පැවතීම මත අයවැය ලේඛනය ඵලදායී පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණි.	අදහස් ප්‍රකාශ කර නොමැත.	ආදායම් වියදම් සම්බන්ධ විචලතාවය අවම කරගත යුතුය.